

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2018

මාර්ගගත ක්‍රමයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම.

පද්ධතියට ප්‍රවේශ වීම

- අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
- එහි ඇති Online Application (app.slexams.com) යන සබැඳියට ප්‍රවේශ වී , GIT 2018- Application for Selection of Marking Examiners තෝරන්න.

අයදුම්පත සම්පූර්ණ කිරීමේ මූලික උපදෙස්

- පළමුවෙන්ම ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ඉන් අනතුරුව අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න.
- මෙහිදී ඔබගේ දත්ත දැනටමත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවේ පවතී නම් අදාළ තොරතුරු ඔබ වෙත පෙන්වුම් කරන අතර, තොරතුරු අලුතින් ඇතුළු කිරීමට හෝ මේ වන විටත් ඇති තොරතුරු වෙනස් කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ද ඔබට හැකියාව ඇත. (ලැබෙන පෝරමයේ තොරතුරු සියල්ල නිවැරදිව සම්පූර්ණ කර ඊළඟ පිටුව වෙත යෑමට Next බොත්තම ද පෙර පිටුවට යෑමට Back බොත්තම ද ඔබන්න.)
- දිනයන් ඇතුළත් කිරීමේ දී වර්ෂය, මාසය හා දිනය ලෙස “/”, “.”, හෝ “_” සලකුණ යොදා ඇතුළු කරන්න. (දිනය තෝරා ගැනීමේ පහසුකම සපයා ඇත.)

Personal Information

- Private Mobile Number- ඉදිරි තොරතුරු දැනුම් දීම කෙටි පණිවිඩ (SMS) හරහා සිදු කෙරෙන බැවින් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින නිවැරදි ජංගම දුරකථන අංකයක් ඇතුළත් කරන්න.

Marking Request

- සහකාර පරීක්ෂක/ප්‍රධාන පරීක්ෂක ලෙස ඇගයීම් කටයුතු සම්බන්ධ පළපුරුද්ද වශයෙන් පෙන්වුම් කරන තොරතුරු පිළිබඳව ඔබට ගැටළුවක් ඇත්නම්, ඔබ ඇගයීම් කටයුතු සඳහා සහභාගී වූ වර්ෂ, සංකේත අංක අයදුම්පතෙහි මුද්‍රිත පිටපත සමඟ අමුණා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වන්න.
- GIT Online Examination (Pilot Test 03) හිදී ඔබ සම්බන්ධ වූ විභාග රාජකාරිය නිවැරදිව සඳහන් කරන්න. (උදා : Supervisor, Assistant Supervisor)
- Service and Grade - ඔබ අයත් වන සේවය කෙටියෙන් දක්වන්න.
උදා:- ශ්‍රී ලංකා ගුරු සේවය SLTS

Educational and Academic Qualifications

- Course Name - කෙටියෙන් සඳහන් කරන්න.
උදා :- Bachelor of Science, Special in Computer Science - BSC, Sp (Com.Sc.)
Bachelor of Information Technology – BIT etc..
- Awarded Institute
උදා :- University of Colombo School of Computing - UCSC.
Sabaragamuwa University of Sri Lanka - SUSL
- Subjects Covered in (✳) - ප්‍රධාන විෂය පථ තුන ඇතුළත් කරන්න.

ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පසුව එය PDF ආකාරයට බාගත (Download) කිරීමට ඔබට අවකාශ ලැබේ. එය මුද්‍රණය කර ඔබගේ පාසලේ ඔබට අයත් කාලසටහන දැක්විය යුතු කොටස සම්පූර්ණ කරන්න. (අකුරින් ලියන්න.)

සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ඔබගේ පාසලේ විදුහල්පති/ ආයතන ප්‍රධානියා මගින් සහතික කර අදාළ සහතිකවල ඡායා පිටපත් සමඟ පහත ලිපිනයට 2019.06.30 ට පෙර ලැබීමට සලස්වන්න. තැපැල් පතෙහි වම්පස උඩ කෙළවරෙහි “Application For Marking Examiners GIT 2018” යනුවෙන් සඳහන් කරන්න.

විභාග කොමසාරිස් ජනරාල්
ඇගයීම් (පාසල් විභාග ශාඛාව),
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
පැලවත්ත, බත්තරමුල්ල.